



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 159.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2017 අප්‍රේල් මස 05 වැනි බදාදා අ. හා. 1.00 ට

පැමිණි මතුවුන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු තිලංග සුමතිපාල මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභාපතිතුමා

ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ගරු වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩාංගන ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, විශේෂ කාර්යභාර අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු රවී කරුණානායක මහතා, මුදල් අමාත්‍යතුමා

ගරු අකිල වීරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු මනෝ ගනේසන් මහතා, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යතුමා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා

ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා

ගරු එස්. ඩී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමා

ගරු හරිත් ප්‍රනාන්දු මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමා

ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා

- ගරු සජිත් ප්‍රේමදාස මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමා
- ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය
- ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා
- ගරු සාගල රත්නායක මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා
- ගරු පායලී වම්පික රණවක මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා
- ගරු චන්දිම වීරක්කොඩි මහතා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
- ගරු මලික් සමරවික්‍රම මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා
- ගරු රංජිත් සියඹලාපිටිය මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා
- ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා
- ගරු අබ්දුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා
- ගරු කබීර් හමීම් මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා
- ගරු පී. හැරිසන් මහතා, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
- ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ටී. බී. ඒකනායක මහතා, ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩිලාන් පෙරේරා මහතා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිරෝෂන් පෙරේරා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යතුමිය
- ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පාලිත රත්ගේ බණ්ඩාර මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දිලිප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු රවින්ද්‍ර සමරවීර මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුජීව සේනසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඒ. එච්. එම්. ආරච්ඡි මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු දුනේෂ් ගන්කන්ද මහතා, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අනුරාධ ජයරත්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. ආර්. සාරත් දුෂ්මන්ක මහතා, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා සහ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසන්ත පුංචිතිලමේ මහතා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අජිත් පී. පෙරේරා මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු තාරානාත් බස්නායක මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු රන්ජන් රාමනායක මහතා, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිමල් ලාන්සා මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු බුලිප් විජේසේකර මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අමර් අලි සිහාබ්දින් මහතා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු සිසිර කුමාර අබේසේකර මහතා
 ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා
 ගරු දිළුම් අමුණුගම මහතා
 ගරු ජේ. සී. අලවතුටල මහතා
 ගරු ඩලස් අලහප්පෙරුම මහතා
 ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
 ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
 ගරු කවින්දිරන් කෝඩිස්වරන් මහතා
 ගරු වන්දිම ගමගේ මහතා
 ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා
 ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
 ගරු බන්දුල ගුණවර්ධන මහතා
 ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
 ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 ගරු එස්. එම්. වන්දුසේන මහතා
 ගරු සිසිර ජයකොඩි මහතා
 ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු අනුර සිඨනි ජයරත්න මහතා
 ගරු පියංකර ජයරත්න මහතා
 ගරු ලක්ෂි ජයවර්ධන මහතා
 ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
 ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු එම්. එස්. තෞතික් මහතා
 ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු විමලවීර දිසානායක මහතා
 ගරු වීරකුමාර දිසානායක මහතා
 ගරු ඩග්ලස් දේවානන්ද මහතා
 ගරු මොහොමඩ් නව්වි මහතා

ගරු වාසුදේව නානායක්කාර මහතා
 ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
 ගරු කේ. කේ. පියදාස මහතා
 ගරු සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු හිරුණිකා ප්‍රේමවන්ද්‍ර මහත්මිය
 ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
 ගරු තාරක බාලසූරිය මහතා
 ගරු විජිත බේරුගොඩ මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු සෙස්සිඩි අලි සාහිර් මවුලානා මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු තිලක් මාරපන මහතා
 ගරු (මහාචාර්ය) ආඥ මාරසිංහ මහතා
 ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
 ගරු සිනිතම්බි යෝහේස්වරන් මහතා
 ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 ගරු සී. ඩී. රත්නායක මහතා
 ගරු ලොහාන් රත්වත්තේ මහතා
 ගරු ප්‍රසන්න රණතුංග මහතා
 ගරු ප්‍රසන්න රණවීර මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු වමල් රාජපක්ෂ මහතා
 ගරු නාමල් රාජපක්ෂ මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු ජානක වක්කුඹුර මහතා
 ගරු විදුර වික්‍රමනායක මහතා
 ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
 ගරු ඒ. ඒ. විජේතුංග මහතා
 ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය
 ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
 ගරු වමින්ද විජේසිරි මහතා

ගරු භේෂාන් විතානගේ මහතා

ගරු කුමාර වෙල්ගම මහතා

ගරු එස්. ශ්‍රීතරන් මහතා

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය

ගරු ජයන්ත සමරවීර මහතා

ගරු සන්දීප් සමරසිංහ මහතා

ගරු රාජවරෝදයම් සම්පත්දත් මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා

ගරු ඊ. සරවනපවත් මහතා

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා

ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා

ගරු මුත්තු සිවලිංගම් මහතා

ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා

ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා

ගරු මාවෙව සෝ. සේනාධිරාජා මහතා

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

ගරු කනක භේරත් මහතා

නිල් ඉද්දවල මහතා, වැඩ බලන පාර්ලිමේන්තුවේ මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. කථානායකතුමාගේ නිවේදන : කථානායකතුමා විසින් මතු පළවන නිවේදනය කරන ලදී.—

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, 2017 අප්‍රේල් මස 04 වන දින මව්සින් ‘අවලංගු කළ නොහැකි තැගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ’ නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : (1) කථානායකතුමා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 154ප ව්‍යවස්ථා ප්‍රකාරව 2016 ඔක්තෝබර් 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව, පිළිගැන්වන ලදී.

එකියන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(2) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින්—

- (i) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය;
- (ii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 10 දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2016 දෙසැම්බර් 27 දිනැති අංක 1999/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (iii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 27 දිනැති අංක 1999/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 ජනවාරි 03 දිනැති අංක 2000/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය; සහ
- (iv) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජනවාරි 03 දිනැති අංක 2000/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 ජනවාරි 25 දිනැති අංක 2003/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

පිළිගත්වා, එම නියෝග සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(3) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින්, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ඔක්තෝබර් 27 දිනැති අංක 1990/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 2017 පෙබරවාරි 13 දිනැති අංක 2006/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිගත්වා, එම නියෝග තරුණ, ක්‍රීඩා හා කලා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම : තරුණ, ක්‍රීඩා, කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු සී. බී. රත්නායක මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද “2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 (1) වගන්තිය යටතේ නියෝග” සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව, පිළිගැන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

4. පෙත්සම් :

- (1) (i) අඟුළුගල, පිලාන, බණ්ඩකන්ද යන ලිපිනයෙහි පදිංචි ඒ. කේ. ඩී. දේශානි මහතාගෙන් ලැබුණු 2017.02.26 දිනැති පෙත්සම; සහ

- (ii) වදුරඹ, “වෙද නිවස” යන ලිපිනයෙහි පදිංචි එල්. එන්. මුදිතා කුමුදිනි මහත්මියගෙන් ලැබුණු 2017.01.01 දිනැති පෙත්සම ගරු වන්දිම වීරක්කොඩි මහතා විසින් පිළිගත්වන ලදී.
- (2) කටුනායක, කුරුණ, සිසිල් පටුමග, අංක 476/8 දරන ස්ථානයෙහි පදිංචි රෝහන් වනිගතිලක මහතාගෙන් ලැබුණු 2017.01.23 දිනැති පෙත්සම ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පිළිගත්වන ලදී.
- (3) (i) පස්සාල, කලුපිටිය, අංක 201, “සමදරා” යන ලිපිනයෙහි පදිංචි ඒ. ඩබ්ලිව්. ඒ. යූ. ජේ. අලහකෝන් මහතාගෙන් ලැබුණු 2016.09.19 දිනැති පෙත්සම;
- (ii) කැලණිය, දළුගම, ලුම්බිණි මාවත, අංක 93 දරන ස්ථානයෙහි පදිංචි බී. ජයසිරි මහතාගෙන් ලැබුණු 2017.01.30 දිනැති පෙත්සම;
- (iii) පාදුක්ක, පත්තිනි පාර, අංක 01 දරන ස්ථානයෙහි පදිංචි ජී. එස්. පද්මසිරි මහතාගෙන් ලැබුණු 2017.01.30 දිනැති පෙත්සම;
- (iv) පානදුර, කුරුප්පුමුල්ල, වලවල පාර, අංක 92/6 දරන ස්ථානයෙහි පදිංචි එච්. ජී. ප්‍රනාන්දු මහත්මියගෙන් ලැබුණු 2017.01.30 දිනැති පෙත්සම;
- (v) මාකොළ, මාකොළ දකුණ, බටුගේවත්ත, ශ්‍රී පැරකුම් මාවත, අංක 462 දරන ස්ථානයෙහි පදිංචි එම්. ජී. එස්. ආර්. දිසානායක මහතාගෙන් ලැබුණු 2017.01.17 දිනැති පෙත්සම; සහ
- (vi) බොරැස්ගමුව, රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර, අංක 128/3 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රේමා මුණසිංහ මහත්මියගෙන් ලැබුණු 2017.01.30 දිනැති පෙත්සම
- ගරු ලසන්ත අලගියවත්ත මහතා විසින් පිළිගත්වන ලදී.
- (4) රත්මලාන, ජයසුමනාරාම පාර, අංක 29/1 දරන ස්ථානයෙහි පදිංචි එම්. ජේ. එම්. නිලාස් මහතාගෙන් ලැබුණු 2017.01.21 දිනැති පෙත්සම ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පිළිගත්වන ලදී.
- (5) පුත්තලම, තබ්බෙල්ව, තේවනුවර යන ලිපිනයෙහි පදිංචි මාපා විජේසිංහ ළඟිරු කණිෂ්ඨ මහතාගෙන් ලැබුණු 2017.02.15 දිනැති පෙත්සම ගරු පියංකර ජයරත්න මහතා විසින් පිළිගත්වන ලදී.
- (6) පිළිමතලාව, හැපාන, අංක 135/D දරන ස්ථානයෙහි පදිංචි ඩබ්ලිව්. ඒ. ප්‍රදීප් කුමාර වීරසිංහ මහතාගෙන් ලැබුණු 2017.01.22 දිනැති පෙත්සම ගරු ලක් ජයවර්ධන මහතා විසින් පිළිගත්වන ලදී.
- අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. පාර්ලිමේන්තුවේ රැස්වීම් : පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාව,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7හි විධිවිධානවල සහ 2016.03.08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. හා. 1.00 සිට අ. හා. 5.00 දක්වා විය යුතුය. අ. හා. 5.00 ට කථානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල්තැබිය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා වන වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව : අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මාසික වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු ය.

ඒ අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා අදියර 05කින් ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

එක් එක් තනතුරට අදාළ සම්පූර්ණ වැටුප් පරිමාණයන් පහත පරිදි වේ. (උපලේඛන I)

සේවා කාණ්ඩය	වැටුප් කේතය	වැටුප් පරිමාණය (රු.)
අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000 - 5 x 7,250 - 181,250
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000 - 5 x 6,750 - 168,750
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500 - 5 x 6,575 - 164,375

තව වැටුප් පරිමාණයන් එක් එක් අදියරයන් යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ වැටුප් පරිවර්තන වගු උපලේඛන II ලෙසද, වැටුප් පරිමාණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් උපලේඛන III ලෙසද මේ සමඟ ඉදිරිපත් කරන අතර අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මෙම යෝජනාවෙන් නිශ්චය කරනු ලබන වැටුප් ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව යටතේ මෙම පාර්ලිමේන්තුව මෙයින් නිශ්චය කරනු ලබයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

උපලේඛන I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා වැටුප් ව්‍යුහය - 2016

	සේවා කාණ්ඩය	වැටුප් කේතය	ආරම්භක පියවර	අවුරුදු ගණන	පළමු පියවර	උපරිමය
1	අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500	5	6,575	164,375
2	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000	5	6,750	168,750
3	අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000	5	7,250	181,250

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිමාණයන්

වැටුප් පරිමාණයන්හි එක් එක් තීරුව මගින් දැක්වෙන තොරතුරු මෙසේය.

- 1 තීරුව - අවුරුදු ගණන
 2 තීරුව - සේවා කාලය
 3 තීරුව - ශ්‍රේණිය
 4 තීරුව - පත්වීමේදී සහ උසස් වීම ලැබුවේ නම්, ලැබෙන වැටුප් තලය

සේවා ගණය			අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	අග්‍රවිනිශ්චයකාරවරයා
වැටුප් කේත අංකය			JS 3 - 2016	JS 4 - 2016	JS 5 - 2016
1	2	3	4	4	4
			6,575	6,750	7,250
			5	5	5
1			131,500	135,000	145,000
2			138,075	141,750	152,250
3			144,650	148,500	159,500
4			151,225	155,250	166,750
5			157,800	162,000	174,000
6			164,375	168,750	181,250

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

JS 3 – 2016

වැටුප් පරිවර්තන වගු

උපලේඛන II

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප් (රු.)	දළ වැටුප් (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	63,500	85,525	77,100	8,425	90,700	-	104,300	-	117,900	-	131,500	-
2	66,675	89,176	80,955	8,221	95,235	-	109,515	-	123,795	-	138,075	-
3	69,850	92,828	84,810	8,018	99,770	-	114,730	-	129,690	-	144,650	-
4	73,025	96,479	88,665	7,814	104,305	-	119,945	-	135,585	-	151,225	-
5	76,200	100,130	92,520	7,610	108,840	-	125,160	-	141,480	-	157,800	-
6	79,375	103,781	96,375	7,406	113,375	-	130,375	-	147,375	-	164,375	-

(11)

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව
M. No. 159

JS 4 – 2016

(12)

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප (රු.)	අළු වැටුප (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	65,000	87,250	79,000	8,250	93,000	-	107,000	-	121,000	-	135,000	-
2	68,250	90,988	82,950	8,038	97,650	-	112,350	-	127,050	-	141,750	-
3	71,500	94,725	86,900	7,825	102,300	-	117,700	-	133,100	-	148,500	-
4	74,750	98,463	90,850	7,613	106,950	-	123,050	-	139,150	-	155,250	-
5	78,000	102,200	94,800	7,400	111,600	-	128,400	-	145,200	-	162,000	-
6	81,250	105,938	98,750	7,188	116,250	-	133,750	-	151,250	-	168,750	-

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව
M. No. 159

JS 5 – 2016

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මුලික වැටුප (රු.)	දළ වැටුප (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	70,000	93,000	85,000	8,000	100,000	-	115,000	-	130,000	-	145,000	-
2	73,500	97,025	89,250	7,775	105,000	-	120,750	-	136,500	-	152,250	-
3	77,000	101,050	93,500	7,550	110,000	-	126,500	-	143,000	-	159,500	-
4	80,500	105,075	97,750	7,325	115,000	-	132,250	-	149,500	-	166,750	-
5	84,000	109,100	102,000	7,100	120,000	-	138,000	-	156,000	-	174,000	-
6	87,500	113,125	106,250	6,875	125,000	-	143,750	-	162,500	-	181,250	-

(13)

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

M. No. 159

ඇමුණුම I

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2016.01.01 දිනටවැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2016.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 වර්ගීකරණය අනුව 2015.12.31 දිනට අදාළ

(අ)	සේවා ගණය	:
(ආ)	වැටුප් කේතය	:
(ඇ)	වැටුප් පරිමාණය	:
(ඈ)	වැටුප් පියවර	:
(ඉ)	වැටුප් තලය	: රු.
(ඊ)	අවසාන වැටුප් වර්ධකය ලද දිනය	:

2. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016.01.01 දිනට උපලේඛන I අනුව

(අ)	සේවා ගණය	:
(ආ)	වැටුප් කේතය	:
(ඇ)	වැටුප් පරිමාණය	:
(ඈ)	වැටුප් පියවර	:
(ඉ)	වැටුප් තලය	: රු.

3. උපලේඛන II අනුව 2016.01.01 දින සිට ගෙවිය යුතු වැටුප

(අ)	මූලික වැටුප	: රු.
(ආ)	වැටුපෙහි ගැලපුම් දීමනාව	: රු.

4. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා වක්‍රලේඛ..... අනුව 2017.01.01 දිනටවැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත වක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2017.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා වක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016. 12. 31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2017.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2018.01.01 දිනටවැටුප් පරිවර්තනය කිරීම

යටෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2018.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2017.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2018.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
	නම:		නම:
	තනතුර:		තනතුර:
	දිනය:		දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

(17)

M. No. 159

ඇමුණුම IV

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2019.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2019.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2018.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2019.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2020.01.01 දිනටවැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2020.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2019.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2020.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා,
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා වැටුප් ව්‍යුහය - 2016

2006.04.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා ක්‍රියාත්මක වන වැටුප් පරිමාණයන් වෙනුවට මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් නව වැටුප් පරිමාණයන් 2016.01.01 දින සිට අදියර 05කින් උපලේඛන II හි සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

02. නව වැටුප් ව්‍යුහය තුළ පහත සඳහන් දීමනා අන්තර්ගත කර ඇත.

- (i) 2011.12.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 31/2011 සහ 2012.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2012 අනුව ගෙවනු ලබන විශ්‍රාම වැටුපට හිමිකම් රහිත විශේෂ දීමනාව.
- (ii) 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014, 2014.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014(1) සහ 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2015 අනුව මාසිකව ගෙවනු ලබන රු.10,000 ක් වන අන්තර් දීමනාව.

03. වැටුප් පරිවර්තනය

- 03.1 දැනට පවතින වැටුප් පරිමාණයන්හි සිට නව වැටුප් පරිමාණයන්ට වැටුප් පරිවර්තනය කිරීම පියවරට පියවර තැබීමේ ක්‍රමය යටතේ සිදු කළ යුතුය. එහෙත් මෙම වැටුප් සංශෝධනය අදියර 05ක් යටතේ සිදු කරන බැවින් උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව අනුව වැටුප් පරිවර්තනය කළ යුතුය.
- 03.2 වැටුප් පරිවර්තන සැකසීමේ පහසුව සඳහා උපලේඛන I හි සඳහන් සෑම වැටුප් පරිමාණයක් සඳහාම වෙන් වෙන් වශයෙන් පරිවර්තන වගුව උපලේඛන II හි දක්වා ඇත.
- 03.3 වැටුප් පරිවර්තනය කිරීමේ දී 2015.12.31 දිනට පවත්නා වැටුප් ව්‍යුහය යටතේ අදාළ වන වැටුප් කේතය පළමුව හඳුනා ගත යුතුය. ඒ අනුව මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් අනුරූපී වැටුප් කේතය සහ ඊට අදාළ උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව තෝරාගත යුතු ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 හි සඳහන් වැටුප් කේතයන්ට අනුරූපී මෙම චක්‍රලේඛය යටතේ වන නව වැටුප් කේතයන් පහත පරිදි වේ.

රා. ප. ව. 06/2006 අනුව වැටුප් කේතය	නව වැටුප් කේතය
SF 4 - 2006	JS 5 - 2016
SF 2 - 2006	JS 4 - 2016
SF 1 - 2006	JS 3 - 2016

- 03.4 නියමිත පරිවර්තන වගුව අනුව 2015.12.31 දිනට අදාළ වූ වැටුප් පියවරට අනුරූපී 2016.01.01 දිනට නියමිත වැටුප් පියවර අනුව අදාළ වන වැටුප් තලයෙහි පිහිටුවිය යුතුය. මේ සඳහා මෙම චක්‍රලේඛයේ ඇමුණුම I වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘතිය උපයෝගී කර ගත යුතුය.
- 03.5 ඉහත 03.4 හි අනුගමනය කළ ක්‍රමවේදය අනුවම 2017.01.01, 2018.01.01, 2019.01.01 සහ 2020.01.01 යන දිනයන්හි දී එළඹෙන වැටුප් පරිවර්තනයන් ද සිදුකළ යුතුය. මේ සඳහා උපලේඛන II හි එක් එක් වර්ෂය යටතේ සඳහන් කර ඇති වැටුප් තලයන් අදාළ කරගත යුතුය. මෙම පරිවර්තනය සඳහා එක් එක් වර්ෂය වෙනුවෙන් ඇමුණුම II, III, IV සහ V වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘති උපයෝගී කර ගත යුතුය.

04. වැටුප් වර්ධකය ගණනය කිරීම

04.1 වැටුප් පරිමාණය තුළ වැටුප් වර්ධක ගණනය කිරීම

2016.01.01 දින සිට 2016.12.31 දක්වා වූ කාලය තුළ වැටුප් වර්ධකය උපයා ගන්නා අවස්ථාවේ දී ඉහත 03.4 හි පිහිටුවන ලද වැටුප් තලයට ආසන්න ඉහළ වැටුප් තලයේ පිහිටුවිය යුතුය. ඒ අනුව 2016 වර්ෂයට නියමිත වැටුප් වර්ධකයේ වටිනාකම ලෙස සැලකිය යුත්තේ අදාළ වැටුප් තලයන් දෙක අතර වෙනස වේ.

04.2 වැටුප් පරිමාණයේ උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබාදීම.

(අ) වැටුප් පරිමාණයක උපරිමයට පැමිණ ඇති විට 2016.01.01 දින සිට අදාළ විය යුතු වැටුප් තලය තීරණය කිරීම සඳහා උපලේඛන II හි අදාළ වැටුප් පරිවර්තන වගුවෙහි නියමිත තීරුවෙහි වැටුප් පරිමාණයේ අවසානයට ඇති වැටුප් තල දෙක අතර වෙනස වැටුප් වර්ධකය ලෙස සලකා වැටුප් පියවර ගණනය කළ යුතුය.

(ආ) 2016.01.01 දිනෙන් පසුව වැටුප් පරිමාණයක උපරිමය ඉක්මවා වැටුප් වර්ධක උපයාගන්නා අවස්ථාවක දී ද ඉහත (අ) හි පරිදි අදාළ වැටුප් පියවර ගණනය කළ යුතුය.

05. දළ වැටුපෙහි ගැලපුම් දීමනාව

05.1 මූලික වැටුපට අමතරව ඉහත 02 ඡේදයෙහි සඳහන් දීමනා සමඟ 2015.12.31 දිනට ලද දළ වැටුප සහ මෙම චක්‍රලේඛයේ උපලේඛන II හි සඳහන් එක් එක් වර්ෂයට අදාළ මූලික වැටුප අතර වෙනස දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් ලෙස ගණනය කොට එහි ඇතුළත් කර ඇත. ඒ අනුව එක් එක් වර්ෂය සඳහා නියමිත මූලික වැටුපට අමතරව ඊට අනුරූපී ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මෙම ගැලපුම් දීමනාව මෙහි පහත 16 හි සඳහන් කාර්යය හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා වැටුපෙහි කොටසක් වශයෙන් නොසැලකිය යුතුය.

05.2 ඉහත 04.2 හි පරිදි උපරිමයෙන් ඔබ්බට වැටුප් පියවර ගණනය කළ අවස්ථාවකදී එම පියවරට අදාළ දළ වැටුපෙහි ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මේ සඳහා පළමුව 2015.12.31 දිනට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 හෝ ඊට සංශෝධන වශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ ලැබූ වැටුප් තලය හා මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයේ සඳහන් චක්‍රලේඛ යටතේ හිමි දීමනාවන් පමණක් ඇතුළත් දළ වැටුප ගණනය කළ යුතුය. එම වැටුප හා ඉහත 04.2 යටතේ ගණනය කරන ලද වැටුප් තලය අතර මූල්‍යමය අවාසියක් වන්නේ නම්, එම අගය දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් වශයෙන් නියමිත වැටුප් තලය සමඟ ගෙවිය යුතුය.

06. උසස්වීමක දී වැටුප් පරිවර්තනය කිරීම.

මෙම අදියර ක්‍රමය යටතේ වැටුප් පරිවර්තනය සිදු කරනු ලබන කාල සීමාව තුළ (2016.01.01 සිට 2020.01.01 දක්වා) උසස්වීම් ලබන අවස්ථාවකදී එම උසස්වීම්වලට අදාළ වැටුප් පරිවර්තනයන්හිදී අදාළ කර ගත යුත්තේ උපලේඛන II හි සඳහන් එම උසස්වීම ක්‍රියාත්මක වන වර්ෂයට අදාළ තීරුවෙහි දැක්වෙන වැටුප් තලයන් වේ.

07. අනෙකුත් දීමනා

07.1 මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයෙහි සඳහන් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ලබා දී ඇති දීමනා අන්තර්ගත කරමින් නව වැටුප් ව්‍යුහය සකස් කර ඇති බැවින් 2016.01.01 දින සිට එම දීමනා ගෙවීම නතර කළ යුතුය.

07.2 අංක 37/2013 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ගෙවනු ලබන මසකට රු.7,800 ක් වන ජීවන වියදම් දීමනාව තවදුරටත් ගෙවිය යුතුය.

08. විශ්‍රාම වැටුප්

08.1 මෙම චක්‍රලේඛයේ වැටුප් ව්‍යුහය මත 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ලබන්නන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කිරීමේදී අදාළ කරගත යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි අවසානවරට ලද වැටුප් පියවර විය යුතුය.

08.2 උපලේඛන I හි සඳහන් වැටුප් පරිමාණයන් 2020.01.01 දින සිට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මකවීමත් සමඟම 2016.01.01 දින සේවයේ සිට ඉන්පසුව විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප ද ඒ අනුව සංශෝධනය කරනු ලබන අතර ඒ සම්බන්ධ උපදෙස් පසුව නිකුත් කරනු ලැබේ. 2016.01.01 දින සිට 2019.12.31 දක්වා අතර කාලය තුළ දී විශ්‍රාම වැටුප් සංශෝධනයන් සිදු කරනු නොලැබේ.

08.3 අංක 05/2015 දරන 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,500 ක් වන අන්තර් දීමනාව මෙම චක්‍රලේඛය යටතේ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගනු ලබන්නන් සඳහා නොගෙවිය යුතුය. එහෙත් අංක 37/2013 සහ 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,525 ක් වන ජීවන වියදම් දීමනාව ගෙවිය යුතුය.

09. වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා

වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා 2015.12.31 දිනට පැවති මූල්‍යමය අගයට සීමා කළ යුතුය. 2016.01.01 දිනට පසු මෙම චක්‍රලේඛය මගින් ආවරණය වන තනතුරකට පත්කරනු ලබන විටක මෙම දීමනාව ගණනය කිරීම සඳහා එම තනතුරට 2015.12.31 දිනට හිමිව තිබූ වැටුප පදනම් කරගත යුතුය.

10. පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීම

මෙම චක්‍රලේඛයේ සඳහන් වැටුප් ව්‍යුහය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන 2020.01.01 දින දක්වා සිදු කරනු ලබන බඳවාගැනීම් / උසස් කිරීම් වලදී නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීමේදී උපලේඛන I හි සඳහන් නියමිත වැටුප් පරිමාණය අදාළ කරගත යුතුය. එහෙත් ගෙවීම් සිදුකළ යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි විය යුතු බැවින් ඒ බැව් ද එම පත්වීම් ලිපිවල සඳහන් කළ යුතුය.

11. තනතුරු / සේවා වර්ගීකරණය

අධිකරණ නිලධාරීන් 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන III හි තනතුරු වර්ගීකරණය අනුව ජ්‍යෙෂ්ඨ මට්ටමට සමාන වන අතර මාණ්ඩලික නිලධාරීන් ලෙස සැලකේ.

12. වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල්

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල් අයකිරීමේ ප්‍රතිශතය 7%ක් වශයෙන් තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතු අතර මේ සඳහා උපලේඛන II හි ඒ ඒ වර්ෂය යටතේ සඳහන් මූලික වැටුප් අදාළ කරගත යුතුය.

13. වැටුප් වර්ධක දිනය

මෙම වැටුප් සංශෝධනය හේතුවෙන් වැටුප් වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවේ.

14. වැටුප් පරිමාණයක උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ගෙවීම

වැටුප් පරිමාණයක උපරිමයට පැමිණි නිලධාරීන්ට ඔවුන් විශ්‍රාම යන දින තෙක් හෝ වෙනත් වැටුප් පරිමාණයක් අදාළවන වෙනත් තනතුරකට පත්වන / උසස්වන තුරු තවදුරටත් වැටුප් වර්ධකය ලබාදිය හැකිය.

15. සංයුක්ත දීමනාව

සංයුක්ත දීමනාව රු. 500/- ක් වේ.

16. ණය / අත්තිකාරම් ලබා දීමේ දී මාසික අඩු කිරීම්වල එකතුවේ සීමාව

ණය අත්තිකාරම් ලබා ගැනීමේ දී සලකා බලනු ලබන 40% සීමාව ගණනය කිරීමේදී උපලේඛන II හි සඳහන් එදිනට අදාළ මූලික වැටුප් හා ගැලපීමේ දීමනාවද අදාළ කරගත යුතුය.

17. පොදු උපදෙස්

මෙම චක්‍රලේඛය අනුව 2016.01.01 දිනට හිමි විය යුතු වැටුප් තීරණය කිරීමේදී 2006.01.01 දින හෝ එදිනට පසුව සිදු කළ වැටුප් සංශෝධන අනුව වැටුප් සැකසීම සහ අදාළ වැටුප් පරිවර්තන නිවැරදිව සිදු කර ඇති බවට අදාළ බලධරයන් තහවුරු කර ගත යුතුය.

18. වැඩිපුර ගෙවීම්

මෙම උපදෙස් වැරදි ලෙස නිර්වචනය කිරීම හේතුවෙන් හෝ ලියවිලිවල වැරදීමක් හේතුවෙන් හෝ ගණනය කිරීමේදී ඇතිවන වැරදීමක් හේතුවෙන් හෝ වෙනත් වැරදීමක් හේතුවෙන් හෝ කිසියම් නිලධාරියෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇත්නම්, එවැනි වැඩිපුර ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට එම නිලධාරියා බැඳී සිටී.

19. පැහැදිලි කර ගැනීම් හා වැඩිදුර උපදෙස්

මෙම චක්‍රලේඛයේ විධිවිධාන පිළිබඳව පැහැදිලි කිරීම් හා වැඩිදුර උපදෙස් අපේක්ෂා කරන්නේ නම්, එවැනි ඉල්ලීම්, භාණ්ඩාගාරයේ ලේකම්, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 වෙත යොමු කළ යුතුය.

(අ. හා. 2.26 ට නියෝජ්‍ය කථානායකතුමා මූලාසනාරූපි විය.)

(අ. හා. 2.57 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනාරූපි විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූපි විය යුතුය”යි මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ. හා. 3.24ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූපි විය.)

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා යෝජනා කළ සංශෝධනයක් : අංක 9, 10 සහ 11 වගන්ති ඉවත් කර, 12 සිට 19 දක්වා වගන්ති නැවත 9 සිට 16 දක්වා අංකනය කරන්න.

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ඊට අනුකූලව යෝජනාව සංශෝධිතාකාරයෙන් තිබිය යුතුය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

7. කල් තැබීම : එකල්හි වේලාව අ.හා. 5.00 වූයෙන්, මූලාසනාරූපි මන්ත්‍රීතුමා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2016 මාර්තු මස 08 වැනි දින සභා සම්මතිය අනුව, 2017 අප්‍රේල් මස 06 වන බ්‍රහස්පතින්දා පූ. හා. 10.30 වනතෙක් කල් ගියේය.